

[11]

**ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණයේ 360<sup>0</sup> ප්‍රතිපෝෂණ ක්‍රමයේ  
ත්‍රියාකාරීත්වය: තාක්‍රය සහ භාවිතය**

---

එස්. ඩී. කරුණාරත්න, කේ. එස්. ඩී. ඩීස්. කුමාර, එස්. එම්. ඩී. ඉජිදර, ඩී. එස්. කේ. මධුසාංක,  
චිලිවි. වයි. එස්. මධුරාග

---

**හැඳින්වීම**

අතීතයේ සිටම මිනිසුන් තමා ආග්‍රය කරන පුද්ගලයන්ගේ හා අවට සිටින පුද්ගලයන්ගේ හැසිරීම්, ත්‍රියාකාරකම් හා එළඳායිතාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එසේත් නැතහොත් ප්‍රතිපෝෂණයන් සැපයීමට පුරුදුව සිටිනි. මේ ආකාරයෙන් බලන්වීම මෙම ප්‍රතිපෝෂණ සංකල්පය ලිනිසාට අවත් දෙයක් නොවේ. නමුත් කාලයාගේ ඇවැමත්, තාක්ෂණයේ සිදුවන වෙනස් වීමත් හේතුකොටගෙන මෙම ප්‍රතිපෝෂණ ත්‍රියාවලියේ අරමුණු, ප්‍රතිපෝෂණ මූලාගු, එහි ත්‍රියාවලිය සහ ප්‍රතිපෝෂණයන් සපයන ආකාරය වෙනස් වී තිබේ.

වර්තමානයේ තරගකාරී ව්‍යාපාරකරණය තුළ බොහෝ සංවිධාන තම සේවකයන්ගේ කාර්ය සාධනය මැන බැලීම සඳහා විවිධ ප්‍රතිපෝෂණ ක්‍රමයන් භාවිතා කරයි. නමුත් බොහෝ විට භාවිතා වනුයේ තම සේවකයන්ගේ කාර්යාලිල එම සේවකයන්ගේ ප්‍රධානීන් විසින් මනිනු ලබන ක්‍රමයයි. එලෙසින් ප්‍රධානීන්ට පමණක් සිමා නොවී එම සේවකයන් හා සම්බන්ධ වන විවිධ පාර්ශවයන්ගේ ප්‍රතිපෝෂණයන් ලබාගෙන සේවකයන් ඇගයීමට ලක් කරන ක්‍රමයකි අප මෙම ලිපිය මගින් සාකච්ඡාවට බදුන් කරනුයේ.

**සේවක කාර්යාලිල ඇගයීම හැඳින්වීම**

සේවක කාර්යාලිල ඇගයීම යනු මානව සම්පත් කළමනාකරණයේ ඉතා වැදගත් මිනුමක් වන අතර එමගින් සේවකයන්ගේ සේවා දිවියේ විවිධ අවස්ථාවන් සම්බන්ධව තීරණ ගැනීමේ අති ප්‍රබල භූමිකාවක් රගදක්වනු ලබයි (Jayatilake, 2012).

සේවක කාර්යාලිල ඇගයීම සම්බන්ධව විවිධ කර්තාවරුන් විසින් ඉදිරිපත් කොට ඇති නිර්වචන කිහිපයක් පහත දක්වා ඇත.

කාර්යාලිල ඇගයීම යනු සේවාදායකයා විසින් සිය රකියාව එලදායී ලෙස ඉටු කරන්නාවූ ප්‍රමාණය සංවිධානය විසින් නිශ්චය කරනු ලැබේමේ සේවක කළමනාකරණ කාර්යකි (Glueck, 1979).

විවිධ තීරණ ගැනීම පිණිස සේවාදායකයා විසින් පිය රකියාවේ කටයුතු රාජකාරී සහ වගකීම් යම් නිශ්චිත කාලයක් තුළදී ඉටුකරනු ලබන ප්‍රමාණය නිශ්චය කිරීමට සාක්ෂි රසකිරීම සහ භාවිතා කිරීම එළඳ ත්‍රියාවලියකි (Opatha, 2011).

සේවක සහ යංබිලඩ් (1968) ට අනුව සේවක කාර්යාලිල ඇගයීම යනු සේවාදායකයන්ගේ ගති ලක්ෂණ, වර්ෂා සහ ප්‍රතිඵල තක්සේරු කිරීමේ සහ එවාට බලපෑම් කිරීමේ පදන්තියක් ලෙස හඳුන්වා ඇත.

සේවක කාර්යාලිල ඇගයීම යනු සේවකයාගේ කාර්යාලිල ප්‍රමාණාන්ත්‍රකවන් ගුණාන්ත්‍රකවන් තක්සේරු කිරීමේ ත්‍රියාවලියයි (Leap and Crino, 1989).

ඉහත දක්වූ ලෙසට කාර්යාලිල ඇගයීම විශ්වීයව පිළිගත හැකි නිර්වචනයක් නොමැති බව පෙනේ. ඒ අනුව කාර්යාලිල ඇගයීමේ නිර්වචනය තීරණය වනුයේ පරිවයට අනුව වේ.

සංවිධානයකට සේවක කාර්යාලිල ඇගයීමක් අවශ්‍ය වනුයේ ඇයි?

සංවිධානයක සම්පත් දෙස බලන විට මානව සම්පත සූචිත්‍රීම් ලෙස කැඳී පෙනේ. මානුෂීක සම්පත් වල කාර්යාලිල වැඩි කිරීමෙන් එක්තරා ලක්ෂණයක් දක්වා සංවිධාන වලට එළඳායිකත්වය වැඩිකර ගත හැකිය (Opatha, 2011). එබැවින් සේවාදායකයන්ගේ කාර්යාලිල මැනීම ඉතා වැදගත් වේ.

මිපාත (2011) ට අනුව සේවක කාර්යාලිල මැනීම ක්‍රම දෙකකින් කළමනාකරණයට ප්‍රයෝග්‍රන්වත් වේ.

1. සේවාදායකයන් හා සම්බන්ධ විවිධ තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම පිණිස සේවාදායකයාගේ යම් කාලවිශේෂයක් තුළදී රැකියා ප්‍රාථ්‍යිය තක්සේරු කෙරේ.
2. සේවාදායකයන් සංවර්ධනය කිරීම පිණිස හා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම පිණිස සේවාදායකයාගේ රැකියා ප්‍රාථ්‍යිය තක්සේරු කෙරේ.

එළැඳින් ආයතනයකට සිය සේවක කාර්යාල පාලනයට කාර්යාල ඇගයීම ඉතා වැදගත් බැවි පෙන්න.

#### **සේවක කාර්යාල ඇගයීම සඳහා හාවතා කරන විවිධ ක්‍රම**

සේවකයන්ගේ කාර්ය සාධනය ඇගයීම සඳහා විවිධ ක්‍රම කිහිපයක් හඳුන්වා දී තිබේ. කළමනාකරණ සාහිත්‍යය තුළ විවිධ පර්යේෂකයන් සහ රචකයනට අනුව හාවතා කළ හැකි කාර්යාල ඇගයීමේ ක්‍රම වනුයේ ගුණ පරිමාණ ඇගයීම ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), නිවැරදි ප්‍රකාශන ලකුණු කිරීමේ ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), රචනා ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), විභාග ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), වැදගත් සිද්ධී ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), ස්වයං ඇගයීම ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), ක්ෂේත්‍ර විවාර ක්‍රමය (හේමන්ත, 2006), අනුපිළිවෙළින් ඇගයීම (මිපාත, 2010; හේමන්ත, 2006), යුගල සංසන්දත් ක්‍රමය (මිපාත, 2010; හේමන්ත, 2006), අරමුණු අනුව කළමනාකරණය (මිපාත, 2010) සහ වර්යා ඇගයීම් පරිමා (මිපාත, 2010) ආදියයි. 360° ඇගයීම් ක්‍රමය ඇගයීම් ක්‍රමයකට වඩා ඇගයීමේ දී කවරකු විසින් ඇගයීම සිදුකරනු ලබන්නේ ද යන්න විස්තර කරනු ලබන්නක් බව පෙන්වා දිය හැකිය.

#### **360° කාර්යාල ඇගයීම ක්‍රමය හැඳින්වීම**

360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය එසේත් නැතහෙත් බහුවිධ ඇගයීම ක්‍රමය මේ වන විට ලෙස්කයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින කාර්යාල ඇගයීම ක්‍රමයකි. 21 වන සියවසේ මූල් හාගයේදී මෙය වේගයෙන් ජනප්‍රිය වී තිබේ. 2002 වසරේ 360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය ලෙස්කයේ ජනප්‍රියම හා වැඩිම ආදායම් ලබන සමාගම 500 න් සියයට අනුවක්ම හාවතා කර තිබේ (Carruthers, 2003). සාමාන්‍යයෙන් මෙම ක්‍රමය ඉතා සඡ්ලදයී ක්‍රමයක් ලෙස සැළකුවද තවමත් මෙම ක්‍රමයේ වාසි පිළිබඳව සැක සහිත මත පල කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් සිටී (Linman, 2011).

360° ප්‍රතිපෝෂණ ක්‍රමය සේවකයන්ට සිය කාර්යාධනය පිළිබඳව විවිධ පාර්ශවයන් වෙතින් ප්‍රතිපෝෂණයන් ලබා ගැනීමට ඉඩ සලසුනු ලබන කළමනාකරණ මෙවලමක් හා කාර්යාල ඇගයීම ක්‍රමයකි. මෙම ක්‍රමය අංශක 360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය ලෙස සලකනුයේ එමගින් ප්‍රධානීන්ගෙන්, යටත් සේවකයන්ගෙන්, සමාන්තර සේවකයන්ගෙන්, වැඩි පරීක්ෂකයන්ගෙන්, පාරිභාෂ්කිකයන්ගෙන්, සැපයුම් කරුවන්ගෙන් මෙන්ම තමන් විසින් තමන් ගැනැ තක්සේරුවක් කරගැනීමට අවස්ථාව සලසා දෙන නිසාය ([www.ehow.com](http://www.ehow.com), n.d.).

360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යායනය කිරීමේදී මේ පිළිබඳ විවිධ කරුතාවුන් විසින් ඉදිරිපත් කොට ඇති නිර්වචන සම්බන්ධයෙන් අවධානයට යොමු කිරීම වැදගත් වේ. ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය යනු සේවකයාගේ, මුහුගේ හෝ ඇයගේ සමාන්තර සේවකයන්ගේ, ප්‍රධානීන්ගේ, යටත් සේවකයන්ගේ හා පාරිභාෂ්කිකයන්ගේ ප්‍රතිපෝෂණයන් ඇතුළත්වන කාර්යාල තක්සේරු කිරීමේ ක්‍රමයකි (Linman, 2011).


360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය යනු සේවකයන්ට තමා වටා වැඩි කරන පුද්ගලයන්ගේ රහස්‍යගතව හා නිර්නාමිකව ප්‍රතිපෝෂණයන් ලබන හැකි ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් හෝ පද්ධතියක් වේ ([www.custominsight.com](http://www.custominsight.com), 2012).

බොහෝ අවස්ථාවල 360° ප්‍රතිපෝෂණ ඇගයීම ක්‍රමය තුළ යටත් සේවකයන්ගේ, සමාන්තර සේවකයන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ මෙන්ම තමන් ගැන තමන් විසින්ම සපයනු ලබන සෘජු ප්‍රතිපෝෂණයන් අන්තර්ගත වේ ([www.wikipedia.com](http://www.wikipedia.com), n.d.). රුප සටහන් අංක 1 මගින් මෙම ප්‍රතිපෝෂණයන් ලැබෙන විවිධ ක්‍රම දක්වා තිබේ.

මෙම පුරුණ වක්‍රාකාර රහස්‍යගත ඇගයීමේ ක්‍රමයේ මූලික අරමුණ වනුයේ සේවකයාට තම කාර්යාල සම්බන්ධයෙන් විවිධාකාර පැතිකඩ වලින් තොරතුරු එනම් ප්‍රතිපෝෂණයන් සැපයීමයි (Linman, 2011). මෙමගින් ලැබෙන ප්‍රතිවාර මගින් සේවකයාට තම පුද්ගල සංවර්ධනයට අවශ්‍ය කරන ඉලක්ක

ගොඩනගා ගැනීමට හැකි වන අතර එමගින් සේවකයාගේ රැකියා ජීවිතයේ ඉහළ යාමක් ඇතිකරයි. එමගින් සංවිධානයටද වාසි සැලසේ.  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය තුළ සේවකයා කේත්දුය වන අතර එහි අවසන් අරමුණ වනුයේ සංවිධානය තුළ සේවක කාර්යාලා වැඩිදියුණු කිරීමයි. බොහෝ අවස්ථාවල  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය ඩුයු සේවක කාර්යාලා ඇගයිමේ ක්‍රමයක් ලෙස හාවිතා කරනාට වඩා සේවක සංවර්ධනය අරමුණු කරගත් තක්සේරු ක්‍රමයක් ලෙස හාවිතා කරනු ලබයි (Tornow, 1998).

රුප සටහන් අංක 01:  $360^{\circ}$  ඇගයිම් ක්‍රමය



සංවිධානයක් තුළ  $360^{\circ}$  ඇගයුම් ක්‍රමය සාර්ථක වීමට

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමයේ සාර්ථකත්වය අත්දිනා සංවිධාන තුළ පුවිශේෂී වූ සංවිධාන ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. ලින්මන් (2011) ට අනුව මේවායින් සම්බරක් පහත දක්වේ.

- පුද්ගල සංවර්ධනය දිරිමත් කරන වාකාවරණයක් සංවිධානය තුළ පැවතීම.
- විවේචන, පුද්ගල සංවර්ධනය සඳහා පවතින මහය අවස්ථා ලෙස හඳුනාගැනීම.
- කළමනාකරණය මගින් මනා ප්‍රතිපෝෂණ රාමුවක් සකස්කාට පැවතීම.
- ප්‍රතිපෝෂණ තොරතුරු වල රහස්‍ය හාවය සහතික කාට තිබේ.
- සංවිධානයේ අරමුණු හා අගනාකම මත පදනම් වූ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් සංවර්ධනය කාට තිබේ.
- ප්‍රතිපෝෂණයන් ලබා දීමටත් ලබා ගැනීමටත් වඩාත් සුදුසු ආකාරයට සේවකයන් ප්‍රහුණු කිරීම.
- ප්‍රතිපෝෂණයන් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් හා මාර්ගෝපදේශනයන් මනා ලෙස සැපයීම.

සංවිධානයක් තුළ  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමය අසාර්ථක වීමට හේතු

බොහෝ සංවිධාන  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය සිය ආයතනය තුළ පිහිටුවීමට උත්සුක වූ වද රේඛ අවශ්‍ය මූලික පදනම ගැන අවධානයක් නොදක්වනු ලබයි. මේ නිසා මෙම ක්‍රමය අසාර්ථක වීම ප්‍රයුමයක් නොවේ. ලින්මන් (2011) ට අනුව සංවිධාන මගින් එලෙස සිදු කරන මූලික වැරදි කිහිපයකි.

- $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ප්‍රතිඵල දිරි දීමනා හා රැකියා උසස්වීම් සමග සාපුවම සම්බන්ධ කාට තිබේ.
- සේවකයින්ගේ පොද්ගලික කේත්තර මත පදනම් වූ ප්‍රතිචාර.
- සංවිධානයේ අරමුණු හා අගනාකම සමග සම්බන්ධ නොවූ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියන්.
- ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සංවිධානයේ අනෙකුත් පද්ධති හා ක්‍රියාවලිවලින් ඩුයුණු පැවතීම.

- $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් කුමය දුර්වල ලෙස කළමනාකරණය කිරීම නිසා හටගන්නා සේවක අත්ප්‍රතිය.

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේදී පොදුවේ විය හැකි අතපසුවේම්

$360^{\circ}$  ක්‍රියාවලිය සැලසුම් කිරීමට පෙර විය හැකි අතපසුවේම් අවබෝධ කර ගෙන සිටීම වැදගත්ය.

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය ඒ මත රඳා පවතියි. විවර හා කෙන්ත් (2006) දක්වන ආකාරයට මෙලෙස සිදුවිය හැකි අතපසුවේම් 13 ක්.

**1. පැහැදිලි අරමුණක් නොමැති තීම්** - එනම් ප්‍රතිපෝෂණය තිසිලෙස සංවිධානයේ උපාය මාර්ගික අවශ්‍යතා හෝ ක්‍රියාකාරීත්වය වෙත යොමු නොවීමයි. ලෝක මට්ටමේ ප්‍රබල ආයතන  $360^{\circ}$  ක්‍රියාවලිය යොදා ගැනීම නිසාම, ඉහළ කළමනාකරුවන්ගේ හිතුමනාපයට මේ ක්‍රියාවලිය යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල නොලැබේ. අනික් අතට පුහුණු උපදේශකයින් ආයතනික සංස්කෘතිය අවබෝධ කර නොගෙන අර්ථකථන නිරදේශ කිරීම හා පැරණි උපාංග යොදා ගැනීමත් මත මේ ක්‍රියාවලිය අසාර්ථක වන බැවින් පැහැදිලි අරමුණක් මුළුන්ම ඇති කර ගෙන ක්‍රියාවලිය ඒ ඔස්සේ ගෙනයාම අත්‍යවශ්‍යය.

**2.  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ආදේශකයක් ලෙස යොදා ගැනීම්** - බොහෝ විට කළමනාකරුවන් මේ ක්‍රියාවලිය සියලුම ගැටළුවලට විසඳුමක් ලෙස සැලකුවත් දුර්වල ක්‍රියාකාරීත්වයක යෙදෙන්නෙකු කළමනාකරණය කිරීමට මෙය ආදේශකයෙක් නොවේ. අනික් අතට දුර්වල ක්‍රියාකාරීත්වයක් ඇති අයෙකුගේ ප්‍රතිපෝෂණ මත පදනම් වීම ප්‍රායෝගික නැත. අනික් අතට සේවකයා හා කළමනාකරු අතර අත්‍යවශ්‍ය සංපුර්‍ය සන්නිවේදන වෙනුවට මේ ක්‍රියාවලිය ආදේශ කළ නොහැක.

**3. නියමු පරික්ෂණයක් යොදා නොගැනීම්** - මූලික පරික්ෂණයක් හා පරික්ෂණ කාල සමයක් හාවිතා නොකර එකවර ආයතනය තුළ ප්‍රධාන වෙනසක් සිදු කිරීම තුළින් භයානක වෙනසක් සිදුවිය හැක. මන්දයත්  $360^{\circ}$  ප්‍රතිපෝෂණයේදී ආයතනයේ සාම්ප්‍රදායික ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය අන්තරාමී අපගමනයකට ලක් කරන නිසාය. විශේෂයෙන්ම පුද්ගල මනෝ විහිතිය හා දෙශීකිත වර්යාව වෙනස් කිරීමට අවධානය යොමු කරන ක්‍රියාවලියක් බැවින් මූලික නියමු පරික්ෂණයක් වැදගත්ය.

**4. ප්‍රධාන Stakeholders (එනන්දුවක් දරන්නන්)** සම්බන්ධ නොවීම් - වගකිවයුතුහාවය, නිවැරදි තොරතුරු ඩුවමාරුව තුළින්  $360^{\circ}$  ක්‍රියාවලිය නිර්මාණය කර, සාර්ථකව ගොඩනගා ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දක්වන්නන්ගේ සහභාගිත්වය අනිවාර්යයි. තීරණ ගැනීමේදී දී ඔවුන්ගේ තාර්කික කරණුවලට ඇහුමිකන් දිය යුතු අතර, මෙවැනි පාර්ශවයන්ට ඇහුමිකන් නොදීමෙන් මවන් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ක්‍රියාවලිය සංස්කේෂණයක් පෙළෙළිය හැක.

**5. සන්නිවේදනය ප්‍රමාණවන් නොවීම්** - තොරතුරු සම්පූර්ණයෙන් සන්නිවේදනය නොවුනාත් වැරදි අවබෝධය ඇති වී, වැරදි තීරණ ගැනීමට ඉඩ ඇත. කුමන තොරතුරු කුමන පුද්ගලයෙකුට, කුමන අවස්ථාවේ, කුමන වේලාවක, කුමන ස්ථානයකදී සන්නිවේදනය කළ යුතු ද යන්න අවබෝධ කර නොගැනීම තුළින් විධීමත් සන්නිවේදනයක් ඇති නොවී අත්‍යවශ්‍ය පිරිවැය ඇති වේ.

**6. තොරතුරුවල විශ්වසනීයන්වය ගැන සම්මුතියකට නොපැමිණීම්** - බොහෝවිට මේ ක්‍රියාවලියේදී සිදුවන්නේ නිරනාමික ප්‍රතිපෝෂණ ලබා දීමක් නිසා ඒවායේ විශ්වසනීයන්වය ගැන සම්මුතියකට පැමිණීම වැදගත්ය. එහිදී අදාළ පාර්ශව සපයන ලිඛිත හා සංඛ්‍යාත්මක ප්‍රතිපෝෂණයන් පරිදිලනය කරනුයේ කෙසේ ද, ලිඛිත අදහස් දැක්වීම ඉදිරිපත් කරනුයේ කෙසේ ද, ප්‍රස්ථාරිකව දත්ත සාරාංශ කරනුයේ කෙසේ ද, කුමන ආකාරයක ප්‍රතිපෝෂණයන් කොපම් ප්‍රතිපෝෂණ සපයන්නන් සමග ඩුවමාරු කර ගන්නේද යන දැන පිළිබඳව සම්මුතියකට එළඹිය යුතු අතර එසේ නොවුනාත් විශ්වසනීයන්වය ඇතුළේ.

**7. ප්‍රතිපෝෂණයක් හාවිතය පැහැදිලිව අවබෝධ කර නොගැනීම්** - පුද්ගල ප්‍රතිපෝෂණ යොදා ගනුයේ ඇගයීමක් සඳහා ද, නැතොත් සංවර්ධන ප්‍රමාණවලට ද යන්න අවබෝධ කර නොගැනීම තුළින් ගැටළු මතුවේ. සමහර ආයතන  $360^{\circ}$  නිසාය සංපුර්‍ය සංවර්ධන උපාංගයක් ලෙස යොදා ගැනීමෙන්, පුද්ගල සංස්කෘතික ප්‍රතිපෝෂණ ලබා ගැනීමේ ප්‍රතිචිප්‍රාක විමසා බැලීමක් නොකිරීමේ අවදානමක් ඇත.

**8. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවන් සම්පත් ලබා නොදීම්** - ප්‍රධාන ප්‍රශ්නයක් නම් පුද්ගලයෙක් තමන් ලත් ප්‍රතිපෝෂණවලින් කුමක් කරන්නේ ද යන්න නොදැන සිටීමයි. එනිසා දේශනය පමණක් ප්‍රමාණවන් නොවන අතර මගපෙන්වීම් කරන පුද්ගලයන් ප්‍රමාණවන් පරිදි

අවශ්‍යය. මෙකි මගපෙන්වීම් අතර තනි තනි වශයෙන් කරන පුද්ගල පුහුණුව, තීරණ ගැනීම පිළිබඳ සේවය අධ්‍යාපන ආදිය වේ. බොහෝ දෙනෙකට ප්‍රතිපෝෂණ ලබා දෙන ආකාරය ගැනත් නිසි අවබෝධයක් නැති නිසා, රට අදාළ දැනුවත් කිරීමේ පහසුකම් සලසා දිය යුතු ය.

**9. ක්‍රමන ආයෝගට ප්‍රතිපෝෂණ අවශ්‍යවේද යන්න පැහැදිලි නොවීම - දත්ත ප්‍රවේශය හා අයිතිය ඇත්තේ කාවලද යන්න විමසිය යුතුමය. සංවර්ධන අරමුණ හා ඇගයීමේ අරමුණු වෙන් කොට හඳුනා නොගැනීමෙන් වැරදි පුද්ගලයන් වෙත ප්‍රතිපෝෂණ යොමුවීම කාලය, පිරිවැය අපත් යැවීමකි.**

**10. මිනිනිල නොවූ පරිපාලනය -  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය අනිවාර්යයෙන් පරිභිශ්‍රාපනයන්ට මිනිනිල විය යුතු ය. සමස්ථ ක්‍රියාවලිය සංකීර්ණ එකක් නිසා පැහැදිලි සමාලෝචනයක් අවශ්‍යය. නිදසුනක් ලෙස මුළුමතින්ම පහළ සිට ඉහළට ප්‍රතිපෝෂණය ගලා එමේ ක්‍රියාවලියක් නිසා ප්‍රතිපෝෂණලාභීන් සතුව කළමනාකරණය කරගත හැකි කාර්ය මණ්ඩලයක් සිටීමත්, එකි කාර්ය මණ්ඩලය සමාලෝචනයට දායක වීමත් නිසා පරිපාලන කාර්යයක් මත ගැටුම් සමනය කළ මිනිනිල එකක් විම වැදගත්ය.**

**11. නියම්වෙක් නොමැතිව පදන්තියට සම්බන්ධ වීම - ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සංවිධානයට නවතම වූ තුහුරු එකක් නම් පුද්ගලයන් විසින් මුළුන් පිළිබඳව අන් අය කරන තක්සේරු කිරීම්වල තිවැරදිහාටය ගැන සැලකිලිමත් නොවීමට ඉඩ ඇත. එනිසා කුමත ක්‍රියාකාරීන්ට සාධක ඇගයීය යුතුද, වර්යාමය නියමන් තුළින් ඒවා අයන්නේ කෙසේද? ප්‍රතිපෝෂණ තක්සේරු කිරීම් සපයනුයේ කුවුද, සමානාත්මකාව තහවුරු කර ගැනීමට කොපමණ ප්‍රතිපෝෂණ සපයන්නන් ගණනක් අවශ්‍යද හා එකි ප්‍රතිපෝෂණ සපයන්නන් තෝරා ගනුයේ කෙසේද යනාදී කරුණු විමසා බලා සමස්ථ පදන්තියට සම්බන්ධ විය යුතුය.**

**12. ක්‍රියාවලියකට වඩා සිද්ධියක් ලෙස යොදා ගැනීම - අනිකත් පුහුණු හා සංවර්ධනමය මැදිහත්වීම්වලට වඩා වැඩි ප්‍රාණවත් බවක්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ ඇත. එනිසා විධීමත් හෝ අවිධීමත් ප්‍රදානයක් හෝ නිරන්තර සංවර්ධනයන්හිදී  $360^{\circ}$  න්‍යාය සාර්ථක වූවත්, සමස්ථ ක්‍රියාවලියේ ප්‍රතිඵල කෙරේ අවධානය යොමු නොකිරීම අවධානම් සහිතය.**

**13. සාර්ථකත්වය නොඟැනීම - නිරන්තරයෙන්  $360^{\circ}$  ක්‍රියාවලියේ සාර්ථකත්වය ගැන කතා කළත්, පදන්තියක් ලෙස ඇගයීම බොහෝ විට සිදු නොවේ. නැතහොත් නිරන්තර ඇගයීම් නොකරයි. ප්‍රතිපෝෂණ සපයන්නන්ගේ විසිරී පවතින අර්ථකථන හෝ ඉහළ කළමනාකාරීන්වෙයේ ප්‍රතිපෝෂණයක් බොහෝවිට සිදුවන එකම ඇගයීම් ක්‍රියාවලිය වේ. ශ්‍රී ලංකාවේ ආයතන කීපයක් පමණක්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය ඇගයීම සිදු කරන අතර බොහෝ ආයතන මීට කාලය ම්‍යිංග කිරීමට අකමැති වීම ප්‍රධාන බාධකයකි.**

එකත් කරුණු මෙන්ම  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේදී අනපසුවීම් සිදුවීමට ඉඩ ඇති අවස්ථා පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ජැක්සන් (2012) විසින් දක්වා ඇති අතර, එය ප්‍රධාන කරුණු 07 ක් කේත්ත් නොව ගෙන ඇත. ඒවා නම්,

**1. සංවිධාන ප්‍රධානීන්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියට සම්බන්ධ නොවීම - ප්‍රධානීන් තම වාර්තා ලබා ගැනීමට මුළුතැනක් ලබාදෙන අතර, ප්‍රධානියාගේ ප්‍රමාණවත් අවධානය යොමු නොවූ ව්‍යාපෘති සාර්ථක නොවේ.**

**2.  $360^{\circ}$  න්‍යායේ ප්‍රය්‍රානාවලිය නොජැනුදිලි / අනුමාන එකක් වීම - බොහෝවිට මේ න්‍යායට ඇතුළත් වන්නේ පොදුගලික ආකාති වේ.  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ නිසා ප්‍රය්‍රානාවලියේ ප්‍රමාණය අනුව තමාගේ කණ්ඩායමේ ආකාතිය විශේෂිත ස්වරුපයක, මැනීය හැකි එකක් බවට පත් කර ගැනීමට සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදුවේ.**

**3. පුද්ගලයින් වැඩිදායක ඒවාට වඩා ස්වභාවයෙන් පුද්ගලික අර්ථකථන බලාපොරොත්තු වීම - ඒ කෙසේදයත්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුළ අයහපත් අත්දැකීම් ඇති අය විසින් නිරන්තරයෙන් අනිත් අයට මෙකි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය තුළ අපගමනය කරවීමට කටයුතු යොදීමයි. අනිත් අයත් මෙලෙස අයහපත් අත්දැකීම් ඇති අයවලුන්ගේ පුද්ගලික අර්ථකථන පිළිගනිමින්, ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය කෙරේ විශ්වාසය නොතබා, වැරදි හෝ අඩුප්‍රහුඩුකම් සහිත ප්‍රතිපෝෂණයක් ලබාදීමට උත්සුක වීමට ඉඩ ඇත.**

**4. ප්‍රතිපෝෂණයන් ප්‍රතිග්‍රහණයට විධීමත් සැලසුම් නොමැතිවීම - බොහෝ වැඩිසටහන් ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමෙන් පසු ඒවා ප්‍රතිග්‍රහණය නොකර අමතක කර දැමීම සිදුවීමෙන් එකි**

ප්‍රතිපෝෂණ ලබා ගැනීමේ කිසිදු ප්‍රයෝගනයක් අත් නොවේ. නිකරුන් කාලය, පිරිවැය අපතේ යාමක් පමණක් සිදුවේ.

**5. වරක් පමණක් භාවිතය** - බොහෝ විට එක් වරක් පමණක් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය භාවිතය තුළින් සාර්ථක ප්‍රතිඵල අත් කරගත නොහැක. නිශ්චිත කාලවිශේද්‍යකට වරක් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ක්‍රියාවත නැංවීමෙන් ගක්තින් හා දුර්වලතා අවබෝධ කරගෙන අඩුපාඩු මගහරවා ගත හැකිය.

**6. විශ්වසනීයත්වය අඩුකම** - දත්ත යොදා ගනුයේ කෙසේද? ඒවායේ විශ්වසනීයත්වය තහවුරු කරනුයේ කෙසේද යන්න කෙරේ අවධානය යොමු කිරීම වැදගත්ය.

**7. ගක්තින් අමතක කර නිරන්තරයෙන් දුර්වලතා පමණක් කේත්ද කර ගැනීම** - දුර්වලතා මගහරවා ගැනීමට  $360^{\circ}$  න්‍යාය වරින්වර භාවිතා කරන නමුදු, ගක්තින් වර්ධනය කර ගැනීමට එය යොදා නොගැනීම තුළ ගක්තින් ඒකාකාර මට්ටමකට රඳා පවතී.

එමෙන්ම  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේදී නිසි පරිදි ප්‍රතිපෝෂණ සියලු පාර්ශවයන්ගෙන් ලබා ගත්තත් එකී ප්‍රතිපෝෂණයන් අර්ථවත් නොවීමට කරුණු කිපයක් බලපාන බව මතක තබා ගත යුතුය. මෙකි කරුණු වන්නේ,

- අසාර්ථක ප්‍රශ්නාවලියක් භාවිතා කර ප්‍රතිපෝෂණ එකතු කිරීම තුළින් තිවැරදිව ප්‍රතිපෝෂණයක් පරිපූර්ණ ලෙස ලබාගත නොහැකි වේ. එමෙන්ම රැකියාව පදනම් කරගත් දක්ෂතා හා ක්‍රියාකාරීත්වය මෙන්ම සංවිධානමය අරමුණුද සාක්ෂාත් කරගත නොහැකි වේ.
- නොගැලපෙන ප්‍රතිපෝෂණයන් නොගැලපෙන පුද්ගලයින්ට හෝ නොගැලපෙන අවස්ථාවක ලබාදීම තුළින් එකී ප්‍රතිපෝෂණයන් සාණාත්මක / වැරදි ඒවා විය හැක.
- දුර්වල ලෙස ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සැලසුම් කිරීම හා සංවර්ධනය සැලසුමක් නොමැතිකම තිසා කළට වේලාවට ප්‍රතිපෝෂණ ලබා ගැනීමට නොහැකි වී කාලය, පිරිවැය අපතේ යයි. එමෙන්ම ප්‍රතිපෝෂණ ලබන්නත්ට එකී ප්‍රතිපෝෂණ පදනම් කරගෙන ලාභ කරගත හැකි, මැනීය හැකි සංවර්ධන අරමුණු ඇති කළ හැකි විය යුතුය.
- ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ආයතනයේ දක්ම / නිශ්චාව සමග එකග නොවීම තුළ සේවක දක්ෂතා වර්ධනය කරගැනීමට අවස්ථාවක නොවීම.
- අවසාන වශයෙන් පෙළදුවේ කිව හැක්කේ  $360^{\circ}$  ප්‍රතිපෝෂණ න්‍යාය දුර්වල ලෙස යොදා ගැනීමෙන් විශාල හානියක් සිදුවන බවත්, එය සාර්ථකව සිදු කළාත් කණ්ඩායමේ හා සමස්ථයක් ලෙස සංවිධානයේම ඉදිරි වර්ධනය කර මෙහෙයුවන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්ය.

සැන් ගැනීසිස්කේ සරසවියේ ආවාර්ය ජෝන් සල්වාන් (1998)  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය පිළිබඳ ඔහුගේ අදහස මෙසේ ප්‍රකාශ කළේය.

මෙම ක්‍රමය මගින් එලදායීනාවය ඉහළ යාම, සේවකයන්ගේ රඳාපැවැන්ම ඉහළ යාම, දුක්ෂීනාවිලි පහළ යාම හෝ මෙම ක්‍රමය අනෙකුත් කාර්යාල ඇගයුම් ක්‍රම වලට වඩා හොඳ ක්‍රමයක් යැයි පැවසීමට සාධක නැත. මෙම ක්‍රමය හොඳ ක්‍රමයක් විය හැකියි. බොහෝ සමාගම් උත්සාහ කළද එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවන් සාධක තවමත් නැත.

### $360^{\circ}$ ඇගයුම් ක්‍රමයේ විකාශය

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය මුළින් ම භාවිතා කළ බවට සාක්ෂි පවතිනුයේ දෙවන ලෝක යුතු සමයයේ ජර්මන් යුතු හමුදාවේය. දෙවන ලෝක යුතු සමයේදී ජර්මන් හමුදාව විසින් ඔවුන්ගේ හටයන්ගේ කාර්යාල මැනීම සඳහා බහුපාර්ශවීය ප්‍රතිපෝෂණයන් ලබාගෙන ඇත (Fleenor and Prince, 1997).

මෙහිදී නමින් මද වශයෙන් වෙනස් ව්‍යවත් සංකල්පය සමාන විය. කුමක්ද යත් සෞල්දායුවන්ව සමාන්තර සහෝදර සෞල්දායුවන්, ඔවුන්ගේ ප්‍රධානීන්, හා යටත් සේවකයන් මගින් ඇගයීමකට ලක්කොට කාර්යාල වැඩිදියුණු කරගැනීමට උපදෙස් හා නිරදේශ ඉදිරිපත් කිරීමය (www.ehow.com, n.d.).

සේවකයන් පිළිබඳ තොරතුරු රස්කරමින්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය පිළිබඳ මුද්‍රිත සෞක්ෂණයක් කරනු ලැබූයේ 1950 දී එස්කේර් පරෝධෝෂණ සහ ඉන්ජිනේරු සමාගම (Esco Research and Engineering Company) විසින්ය (Bracken, Dalton, Jacko, Macauley and Pollman, 1997).

එතැන් සිට මෙම සංකල්පය වර්ධනය වීමට පටන් ගත් අතර වර්ෂ 1990 පමණ වන විට බොහෝ මානව සම්පත් හා සංවිධාන සංවර්ධන වෘත්තිකයන් විසින් අවබෝධ කරගන්නා ලදී (www.wikipedia.com, n.d.). කෙසේ ව්‍යවද අන්තර්ජාල භාවිතය හා ඇගයුම් කටයුතු ඒ මගින් පහසුවෙන්ම කරගතහැකි වූ නිසා මෙම අංශක  $360$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය ඉතා වේගයෙන් ලෝකයේ ජනප්‍රිය විය (Atkins and Wood, 2002).

නිර්නාමිකව ප්‍රතිපෝෂණයන් සැපයීමට ඇති හැකියාවද මෙම ක්‍රමය ජනප්‍රිය වීමට එක් හේතුවක් විය. මෙම ක්‍රමය වඩාත් ජනප්‍රිය වූයේ යතුරු ලියන යන්තු හා පරිගණක යන්තු හුදුන්වාදීමෙන් අනතුරුවයි. මෙට හේතුව වී ඇත්තේ මේට පෙර මෙම ප්‍රතිපෝෂණයන් සපයනු ලැබූයේ අත් අකුරු භාවිතයෙන් වීමත් එම නිසා රහස්‍ය හාවය හා නිර්නාමිකත්වය ආරක්ෂා කර ගැනීමට අපහසු වීම නිසාය (www.ehow.com, n.d.).

ඉත් පසුව අති විශාල සමාගම් ප්‍රමාණයක් මෙම ක්‍රමය අනුගමණය කිරීමට පටන් ගත් අතර ඒ අතර බහුජාතික සමාගම් ද වේ. බහුජාතික සමාගම් මෙම ක්‍රමය අනුගමණය කිරීම මගින් විශාල ප්‍රගතියක් ලබා ගත් බව කියුවේ. මෙහිදී අමතක නොවන සිදුවීම නම් ජේනරල් ඉලෙක්ට්‍රොනික් සමාගමේ (General Electronic Company) ප්‍රධාන විධායක නිලධාරී ජැක් වෙළුව් විසින් මෙම ක්‍රමය සික්ස් සිග්මා ක්‍රමය (Six sigma method) සමග භාවිත කිරීම නිසා වසරක් පාසා ආයතනයෙන් කොටස් හිමියන්ගේ විරිනාකම වැඩි කිරීමට හැකි වීමය (www.ehow.com, n.d.). වර්තමාන අධ්‍යයන හා සෞක්ෂණ වලින් පෙනීයන ආකාරයට ඇශෝරිකානු සමාගම්වලින් තුනෙන් එකක්ම යම් තරමක් දුරට හෝ අංශක  $360$  ප්‍රතිපෝෂණ ඇගයුම් ක්‍රමය භාවිතා කරන බව හෙළි වී තිබේ (Bracken, Timmerek and Church, 2001).

### $360^{\circ}$ ඇගයුම් ක්‍රමයේ වාසි සහ අවාසි වාසි

- ප්‍රතිපෝෂණයන් ක්‍රිඩ් කළමනාකාරීත්වයට සිය සේවකයන් තමන් පිළිබඳව දරන ආකල්ප අවබෝධ කරගත හැකිය. (කළමනාකාරීත්වයට සිය නායකත්වය හා ක්‍රියාවන්ට සේවකයන්ගේ ඇති පිළිගැනීම අවබෝධ කර ගත හැකිය.)
- සේවකයන්ට සිය ගක්තින් හා දුරවලතා හඳුනාගෙන, ඒවා වර්ධනය කර රකියා ජීවිතයේ දියුණුවක් ඇති කර ගත හැකිය.
- සංවිධානය තුළ සන්නිවේදන ක්‍රියාවලිය වර්ධනය කර ගත හැකිය.
- යෙදවුම් හා නිමැවුම් වලට බලපෑම් කළහැකි කණ්ඩායම් වෙතින් ප්‍රතිපෝෂණයන් ලබාගත හැකිය.

### අවාසි

- යම් යම් අවස්ථාවලදී සාපුරු හා අවංක අදහස් නොලැබූමට ඉඩ තිබේ.
- ප්‍රතිපෝෂණයන් සැපයීමේදී සේවකයන් මත යම් පිඩිනයක් ඇතිවිය හැකිය.
- එම ප්‍රතිපෝෂණයන් ප්‍රතික්ෂේප වීමට ඇති අවස්ථාවන් විශාලය.
- අධික ලෙස තාක්ෂණය මත යැමිමට සිදු වේ.
- අධික නිලබල වාදයක් ඇති විය හැකිය.

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමයේ වාසි රසක් ඇති මූත් බොහෝ විවාරකයන්ගේ මතයට අනුව උසස්වීම්, විනය ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් ප්‍රබල අවියක් ලෙස මෙය භාවිත නොකළ යුතු ය. තවද, මෙය ප්‍රාථමික මට්ටමින් ප්‍රතිපෝෂණ ප්‍රහාර ලබා ගන්නා ක්‍රියාවලියක් බැවින් සංකීර්ණ ක්‍රියාවලින් හා සංස්කෑතික විපරීතයන් සඳහා විසඳුමක් ලෙසත් මෙය භාවිත නොකළ යුතුය. සමහර අවස්ථාවල  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ දී පුද්ගලයන් තනි තනි වශයෙනුත්, පොදුවේ සමස්ථ සංවිධානයක් වෙනසකට බඳුන්වීම නිසාත් ඇතැම් පාර්ශ්වයන් මෙකි ක්‍රියාවලියට අකමැත්ත පළ කරයි. ඉහළ කළමනාකාරීත්වයේ තීරණවලට අයුතු ලෙස බලපෑම, කිසිසේත් නොගැලපෙන තීරණවලට යොමු වීමේ අවධානමත් මෙයින් ඇති වේ.

මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණු ලගා කර ගැනීම උදෙසා  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමයේ දායකත්වය

මානව සම්පත් කළමනාකරණයේ අරමුණු විවිධ පාර්ශව විසින් විවිධ ලෙස නිරවචනය කර ඇති අතර, ඒ සියල්ල සලකා බැලීමේ දී ප්‍රධාන අරමුණක් ලෙස තාප්තිමත් හැකියාවලින් පිරැණු සේවක පිරිසක් ආයතනය තුළ ජ්‍යිත කර ගැනීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා ගැනීම මූලික ලෙස හඳුනාගත හැක. එනම් මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ඉටුකර ගත යුත්තේ ආයතනයේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. ආයතනයේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම හා මානව සම්පත් කළමනාකරණයේ අරමුණු ඉටු කරගැනීම අතර සම්බන්ධතාවක් පවතී.

මානව සම්පත් කළමනාකරණයේ එක් කාර්යයක් වන කාර්යලා ඇගයීම බොහෝ ආයතනවල අඩු හෝ සාමාන්‍ය මට්ටමේ සැලකිල්ලකින් යුතුව කෙරිගෙන යයි. එලෙස මුළුන් නිරතවන්නේ කාර්යලා ඇගයීම තුළින් මානව සම්පත් කළමනාකරණයේ විවිධ ප්‍රධාන කාර්යයන් සඳහා මතා පිටු බලයක් සපයන බැවැනි. කාර්යලා ඇගයීමේ එක් ක්‍රමයක් වන  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමය තුළින් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන අරමුණු ලගාකර ගැනීමට සපයන දායකත්වය පහත පරිදි දැක්විය හැක.

- සේවකයාව අංශ කිහිපයකින් ඇගයීමට ලක් කරන බැවැන් වඩා හොඳ ප්‍රතිඵලයක් එම අංශවලින් බොගත හැකි වීම.
- එම නිසා අතිවිය හැකි පක්ෂපාතිත්ව ගැටුපු මගහරවා ගත හැකි වීම.
- සේවකයාගේ ගක්තින් හා දුර්වලතා පාර්ශවයන් කිහිපයක් මගින් ඇගයීමට ලක් කරන නිසා එක් එක් පාර්ශවයන් සේවකයාගේ ගක්තින් හා දුර්වලතා දකින අයුරු හඳුනාගත හැකි වීම.
- එක් එක් සේවකයාගෙන් ආයතනයේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට ලැබෙන දායකත්වය හඳුනාගත හැකි වීම හා අවශ්‍ය කරන පරිදි එය හැඩැග්‍යාව ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග (පුහුණුව හා සංවර්ධනය) ගත හැකි වීම.

ආයතනයේ සාර්ථකත්වය උදෙසා සූජ්‍ය, මධ්‍ය හා විශාල ප්‍රමාණයේ දායකත්වයන් ලබා දෙන සේවකයන් වෙන් වෙන්ව හඳුනාගැනීම හා සූජ්‍ය සේවකයන් පමණක් රදවා තබාගෙන අනෙකුත් පුද්ගලයින්ට අවවාදාත්මක ලිපි, උපදෙස්, සේවය නවතා තැබීම්, සේවයෙන් ඉටත්කිරීම් ආදි ක්‍රියාමාර්ග වූවද ගැනීමට හැකියාව ඇත.

**ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණයේ  $360^{\circ}$  ක්‍රමයේ හාවිතය**

ශ්‍රී ලංකාවේ බොහෝ සමාගම් පලපුරුදු හා කාර්යසාධනයෙන් යුත් සේවකයන් රදවා ගැනීමට පෙළුමේ. මක්නිසායුත් පැරණි සේවකයන්ගේ කාර්යසාධනය ඉහළ මට්ටමක පැවතීම තුළින් අලතින් සේවකයන් ආයතනයට බදවා ගැනීමේ පිරිවැය අඩුවීමත්, නව සේවකයන් ආයතනයේ කටයුතු සඳහා පුහුණු කිරීමට ගතවන කාලය හා පිරිවැය අවම කරගත හැකි බැවැනි.

විවිධාංශිකරණය වූ ව්‍යාපාරයක මානව සම්පත් ප්‍රධානියාගේ අදහස නම්,

මෙහෙළ ආයතනය තුළ ගක්තිමත් කාර්ය සාධන පද්ධතියක් පවතී නම් සේවකයන් හඳුනා ගැනීම හා ඔවුන්ට නියමිත පරිදි වර්ග කිරීම සිදුවේ. ඒ සඳහා කාර්යක්ෂම වර්ග කිරීමේ ක්‍රමයක් වන අංශක  $360$  ප්‍රතිපෝෂණ න්‍යාය යෝග්‍ය වේ. (පුත්‍රී දිසානායක- (මානව සම්පත් අංශ ප්‍රධානි) හේලිස් සමාගම)

මිහුගේ මතයට අනුව වැඩි කාර්යසාධනයකින් යුත් සංස්කෘතියක සියලුම පුද්ගලයන් අංශක  $360$  ක්‍රමය මත තම තමන්ගේ පොද්ගලික දක්ෂතා හා හැකියාවන් පිළිබඳ සැලකිලිමත් වේ. තවද ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන අතර අංශක  $360$  ක්‍රමය ජනනීය වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ ආයතනයේ සම සේවකයන්, අධික්ෂකයන් හා යටත් සේවකයන් විසින් යම් මට්ටමක සිටින සේවකයන්ව ඇගයීම සිදුකිරීමයි. එමගින් ආයතනයට වඩා පහසුවෙන් එක් එක් සේවකයාගේ හැකියාවන්, ඔහුගේ/ ඇයගේ කාර්යසාධන හැකියාව මැනීමට අවස්ථාවක් සලසයි. එමගින් ආයතනයට එම සේවකයා රදවා ගන්නේද? නැත්ද යන්න තීරණය කිරීමට අංශක  $360$  ප්‍රතිපෝෂණ ක්‍රමය ඉටහන් වේ.

**කළමනාකරණකාර්ය සාධනය සඳහා  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමයේ ඇති බලපෑම (ශ්‍රී ලංකාවේ බැංකු හා රක්ෂණ සමාගම් ඇසුරෙන්)**

කාර්යසාධන ඇගයීමේ ක්‍රියාපටිපාටිය මානව සම්පත් කළමනාකරණයේ විශේෂ අංශයක් හා ඉතා වැළැගන් සේවක වර්යාව වෙනස් කිරීමේ ක්‍රමවේදයකි. සේවක කාර්යය යනු ක්‍රමානුකූල ක්‍රියාවලියක් වන සේවක රැකියාව හඳුනා ගැනීම, මැනීම හා වර්ධනය කාර්යක්ෂමව හා සංලදායීව සිදු කිරීමයි.

පළමුව සේවක කාර්යය සාධනයට අදාළ කළමනාකරණ තීරණ වන උසස් වීම, වැටුප් - වේතන හා පුහුණුව පිළිබඳ අවධානය යොමු කළ යුතුය. දෙවනුව එය සේවක ප්‍රතිපෝෂණ ක්‍රමවේදයක් ලෙස හාවිත කළ යුතුය. එමෙන්ම  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමයේ ඇගයීම් පුද්ගල කාර්යසාධනයේ සිට විවිධ කළමනාකරණ මට්ටම දක්වා ව්‍යාප්ත වේ. ප්‍රධාන වගයෙන් එය තුන් ආකාර ගනු ලබයි. එනම් සමාන කළමනාකරණ මට්ටම වල පුද්ගල ප්‍රතිචාර, පහළ සේවකයන්ගේ ප්‍රතිචාර හා අධික්ෂකයන්ගේ ප්‍රතිචාර ලෙසටය. එය විවිධ ආයතන වල සංවිධානය ව්‍යුහය මත රඳා පවතී. එමෙන්ම බාහිර පාර්ශව වන සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් ප්‍රතිපෝෂණ ක්‍රමය ඇගයීමේ තක්සේරුවන් ලෙස යොදාගැනීමට ද හැකියාවක් පවතී.

මෙම සම්ක්ෂණයට අදාළ ප්‍රධාන අරමුණ වන්නේ කළමනාකරුවන්ගේ කාර්ය සාධනය අධ්‍යයනය, හඳුනා ගැනීම හා විවෘත සම්බන්ධතා බලපෑම මත බැංකු හා රක්ෂණ සමාගම්වල සේවයේ නියුත සම මට්ටමේ සේවකයන්, යටත් සේවකයන් හා අධික්ෂණ මට්ටමේ සේවකයන්ගේ කළමනාකරණ කාර්ය සාධනය මැනීම සිදුවිය. ආයතන 50 ක නියුතයක් සලකා බලන ලද අතර එමෙන්ම තනි තනි පුද්ගල කාර්ය සාධනය ඇගයීම් සිදුවිය. අධික්ෂණ මට්ටමේ එක් කළමනාකරුවෙක්, සම මට්ටමේ කළමනාකරුවන් දෙදෙනෙක් හා පහළ මට්ටමේ කළමනාකරුවන් නියුතයක් බැංකු සලකා බලන ලදී. එවිට සමස්ථයක් ලෙස 300 ක් පමණ කළමනාකරුවනා සම්ක්ෂණයට සහභාගි විය. මෙහිදී ගණුදෙනුකරුවන් හා ගුණන්වය, ප්‍රවීණතාවය, ව්‍යාපාර විවක්ෂණහාවය, නායක්වය, ජයග්‍රහණ, ප්‍රයාන් විසඳීමේ හැකියාව, තීර්ණාණයීත්වය හා නව්‍යතා සම්පාදනය යන අංශ තුන දක්වන කාර්ය සාධන හැකියාව පරීක්ෂා කරන ලද අතර ඉහත අංශයන්ගේ උපයෝගන සංඛ්‍යාත්මකව ලබා ගත්තා.

මෙම ආදර්යයට අනුව සමස්ථ කාර්යසාධනය  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමය මත බැංකු කළමනාකරුවන් වඩා රක්ෂණ කළමනාකරුවන්ගේ රිකියාව සම්බන්ධ නිපුණතාවය උසස් මට්ටමක පැවතුණි. එය විෂය මූලිකව  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රමය තුළින් හඳුනා ගත හැකිවිය. බැංකු හා රක්ෂණ සමාගම යන ආයතන වර්ග දෙකෙහිම අධික්ෂණ හා සම මට්ටමේ කළමනාකරුවන් තුළ පැහැදිලි විවෘතයක් හඳුනාගත නොහැකි විය. සමස්ථයක් ලෙස රක්ෂණ සමාගම යටත් සේවක කාර්ය සාධනය බැංකු යටත් සේවකයන් පෙන්නුම් කළ කාර්ය සාධනයට වඩා වැඩි විය.

හේමාස් (Hemas) සමාගමේ අංශක 360 ප්‍රතිපෝෂණ ක්‍රමවේද හාවිතය (Dail Mirror SL ඇසුරෙන්)  $360^{\circ}$  ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමය මගින් එක් එක් සේවකයාට තම කාර්යසාධනය ඇගයීමට හොඳ අවස්ථාවක් ලබාදෙයි. මෙම සම්ක්ෂණය සඳහා ( $360^{\circ}$  ප්‍රතිචාර ප්‍රතිපෝෂණ සඳහා) සුපරික්ෂණ, සමස්ථ මට්ටම්, කාර්ය සමාර්කයන් හා ගනුදෙනුරුවන් සම්බන්ධ විය. මෙම අත්හදා බැලීම සංවිධානයේ කාර්ය සාධනය හා දියුණුව මැනීම සඳහා උදව් වූ අතර මෙ මගින් සංවිධායේ එකිනෙක සේවකයන්ගේ තම පුද්ගලික කාර්යක්ෂමතාවය පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් විය. සැම සේවකයන්ටම හා කාර්යාල සේවකයන්ට දැනුම, ක්‍රසලතා හා දනාත්මක ආකල්ප ලබා ගැනීමට වඩා පුළුල් ඉඩක් ලබා ගත හැකි වේ. එමෙන්ම  $360^{\circ}$  ප්‍රතිචාර ක්‍රමය තුළින් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ප්‍රතිචාර ප්‍රතිචාර සියලුම සේවකයන්ගේ සම්බන්ධ සුපරික්ෂණයක් අනිවශ්‍ය සේවක කාර්යක්ෂමතාවය හා මුවන්ගේ ගක්තින් නිසි පරිදි සංවිධානයේ අනිවශ්‍ය සඳහා උපකාරී වේ.

හේමාස් සමාගමේ  $360^{\circ}$  ප්‍රතිපෝෂණ න්‍යායේ හාවිතය පිළිබඳ සලකා බැලීමට පෙර සමාගමේ සංයුතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය. හේමාස් සමාගම හොඳන් විවිධාංගිකරණය වූ උප සමාගම් 20 කින් සමන්විත ක්‍රියාකාරී සමාගමකි. මෙහි ප්‍රධාන අංශ 5 ක් දැකිය හැකිය. ඉන් සෙයාලා මධ්‍යස්ථාන, ප්‍රවාහන ආයතන, නිවාඩු හා විනෝදාස්වාද, උපක්‍රමික ආයෝජන හා පාරිභෝගික නිෂ්පාදන අලෙවිය දැකිය හැකි වේ. දෙකෙක පමණ සිට සමාගම සම්බන්ධ සේවකයන්ගේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණු අතර යම් යම් අංශයන්ගෙන් පෙරමුණ ගැනීමටද මුවන්ට හැකි විත්තේ.

මෙම සම්ක්ෂණය සිදුකරන ලද්දේ මිනිසුන් කේන්ද්‍ර ව්‍යාපාර විසයුම් තමින් උපදේශන සේවා සපයන ඉන්දියානු ආයතනයකි. මෙම සම්ක්ෂණයන් දී  $360^{\circ}$  ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමවේදය පරිපාලනය කරන ලද්දේ හේමාස් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය හා ජේජ්‍යාල් කළමනාකරුවන් විසිනි. තක්සේරුව සඳහා තොරාගත් වෘත්තීමය අත්තර් ක්‍රියාකාරී පදනම මත උපදේශන සමාගම විසින්  $360^{\circ}$  ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමය ඉදිරිපත් කරන ලදී.

මෙහි මූලිකවම අවධානය යොමු කරන ලද්දේ එක් එක් පුද්ගලයන්ගේ ගක්තින් හා හැකියාවන් සමස්ථ ආයතනයේ කාර්යාල ඉහළ නැග්වීම සඳහා දායක වන අත්දම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමය. මෙම සම්ක්ෂණය එකිනෙක ප්‍රතිචාර වාරයන් ලෙස පාලනය වූ අතර තක්සේරුකරු ලෙස

උපදේශන ආයතනයේ එන්. අහමචින් මහතා කටයුතු කරන ලදී. ඔහු මානව සම්පත් කම්නාකරණය පිළිබඳ අවුරුදු 30 කට අධික පලපුරුද්දක් ඇති අයෙක් මෙන්ම 360° ප්‍රතිපෝෂණ න්‍යායයේ හා විතයන් පිළිබඳ හසල දැනුමත් සතු අයෙක්. සම්ක්ෂණයට සහභාගි වූ හේමාස් සමාගමේ නියෝජිතයින් මෙහි ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණය පිළිබඳ තම උදෙසාගය පල කළහ. එය දනාත්මක ප්‍රවේශයක් හා ප්‍රයෝගනාවත් ප්‍රතිලිභ රසක් අඩංගු බව ඔවුන් පිළිගත්හ. මෙහිදී තක්සේරුකරු ලෙස කටයුතු කළ අහමචින් මහතා සංවර්ධන සැලසුම් හා සහභාගි වූවන්ගේ සමස්ථ කාර්යක්ෂමතාවය පිළිබඳ අවධානය යොමු කරන ලදී. ඔහුගේ අධ්‍යයනයට අනුව පහත සඳහන් නිගමනයන් වලට එළඹින ලදී.

- 360° ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමය පිළිබඳ ආයතනයේ අභ්‍යන්තර හා බාහිර පාර්ශව දැනුවත් කිරීම තුළින් පුද්ගල සංවර්ධනය සිදුකළ හැකිවේ.
- මුළු ක්‍රියාවලියම මාර්ග ගත (On line) කිරීම තුළින්, අවශ්‍ය පුද්ගලයන්ට පිවිසුම හා හාවිතය පහසුවෙන් සිදුකළ හැකිය. එමෙන්ම විශ්වාසය හා නඩත්තුව ද ඉහළ මට්ටමක පවතී.
- 360° ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමය කෙටිකාලීන හා දිගු කාලීන ක්‍රියා සැලසුම් (Action Plan) සංවර්ධනය සඳහා උපකාරී වේම.
- එක් එක් කළමනාකරණ මට්ටම වල ගක්තීන් හා සංවර්ධනය විය යුතු අංශ පහසුවෙන් හඳුනා ගත හැකිවේම.

තක්සේරුකරුගේ නිරික්ෂණයට අනුව 360° ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ක්‍රමය හාවිතය තුළින් දිනපතා ආයතනයේ කාර්යසාධනය වර්ධනය වීමක් සිදුවන බව අවසාන නිගමනය තුළින් දැක්විය. මේ වන විට බොහෝ සමාගම් මේ ක්‍රමය කාර්ය සාධනය ඇගයිමේ පහසු හා කාර්යක්ෂම ක්‍රමවේදයක් ලෙස යොදා ගන්නා අතර සේවක සහභාගිත්වය ද ඉහළ මට්ටමක පවතී.

### **ශ්‍රී ලංකාව තුළ 360° න්‍යාය හාවිතය අඩු වීමට හේතු**

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් 360° ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය වැනි සංකීරණ ප්‍රතිපෝෂණ න්‍යායන් වෙත යොමුවීම අඩුවීමට ප්‍රායෝගිකව කරුණු කිහිපයක් බලපායි.

#### **1. ප්‍රාග්ධන තීගය**

සම තත්ත්වයේ පුද්ගලයන්, කාර්ය මණ්ඩලය, පහළ සේවකයන්, ගනුදෙනුකරුවන් ආදී පාර්ශව ගණනාවකින් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට විශාල පිරිවැයක් දුරිමට සිදු වේ. අනික් අතට අන්දකීම් අඩුකම නිසා ප්‍රතිපෝෂණ ලබාදීමට මගපෙන්වීම් කිරීමට, නිද්සුන් මගින් පහදැදීම් කිරීමට සම්පත් දායක පුද්ගලයන් අවශ්‍ය අතර, එක් සම්පත් දායකයන් ලබා ගැනීමට අමතර පිරිවැයක් දුරිමට සිදු වේ. අනික් අතට ශ්‍රී ලංකාව තුළ මගපෙන්වීම් කිරීමට අය ප්‍රමාණවත් නොවීම තුළ අකුම්වීට විදේශ රටවලින් සම්පත්දායකයන් ලබා ගැනීමට විශාල පිරිවැයක් ඇති කරයි. එවැනි විශාල පිරිවැයක් පෝෂණ ක්‍රියාවලියක් වෙනුවෙන් දුරිය හැකිකේ මහා පරිමාණ ආයතනවලට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන මහා පරිමාණ ඒවා නොවන මධ්‍යම මට්ටමේ ඒවා නිසා සැපුවම 360° ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ක්‍රියාවට නැත්වීම ප්‍රධාන ද්‍රීජකරණ මතු කරයි. එනිසා බොහෝ ආයතන 360° න්‍යාය අන්තරු අඩුපිරිවැයක් සහිත ප්‍රතිපෝෂණ ක්‍රියාවලින් වෙත යොමුවන අයුරු දක්නට ලැබේ.

#### **2. තාක්ෂණික ද්‍රීජ අඩුකම**

360 න්‍යායයේ සියලුම පාර්ශවල ප්‍රතිපෝෂණයන් එකතු කර ගැනීම, ක්‍රියාවට නැවීම හා නිගමනවලට එළඹිමට නිසි තාක්ෂණික ද්‍රීජ සහිත පුද්ගලයන් අවශ්‍ය. එමෙන්ම කාලය ඉතිරි කර ගනීම්න් ප්‍රතිපෝෂණ ලබාගැනීමට දියුණු තාක්ෂණික දිල්ප ක්‍රම හාවිත කළ යුතු මුත්, බොහෝ විට එවැනි දියුණු ක්‍රමෝපායක් විධිමත් ලෙස ලංකාව තුළ ක්‍රියාත්මක නොවේ. ඇතැම් විට රට අවශ්‍ය තාක්ෂණික උපාංග රට තුළ නොතිබීමට ද ප්‍රථමති. තාක්ෂණිකමය අඩුපාඩු කම් සහිත ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් තුළින් නිවැරදි ප්‍රතිපෝෂණ නොලැබීමේ ඉඩක්ඩ පවතී. අනික් අතට බොහෝ පිරිස්කට ඉංග්‍රීසි හා පරිගණක ද්‍රීජ අඩුකමත් මේ බලපායි.

#### **3. නොදු සන්නිවේදනයක් නොමැතිවීම**

භාරිසන් (2007) දක්වන ආකාරයට “නොදු සන්නිවේදනය නොදු වැඩ ස්ථානයක හදවන සේ සැලකිය හැකිය” අද ලෝකය බොහෝ විට විදුත් සන්නිවේදන ක්‍රම වෙත යොමු වී තිබුණ්න් ඉංග්‍රීසි සහ පරිගණක ද්‍රීජ අඩුකම, තාක්ෂණය සඳහා විශාල මූලික පිරිවැයක් දුරිමට සිදුවීම, බැඳු වැට්ම යථා තාක්ෂණික උපාංග රට තුළ නොතිබීමට ද ප්‍රථමති. තාක්ෂණිකමය අඩුපාඩු කම් සහිත ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් තුළින් නිවැරදි ප්‍රතිපෝෂණ නොලැබීමේ ඉඩක්ඩ පවතී. අනික් අතට බොහෝ පිරිස්කට ඉංග්‍රීසි හා පරිගණක ද්‍රීජ අඩුකමත් මේ බලපායි.

විශේෂයෙන්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ දී මතුවන ගැටළුවක් නම්, කළමනාකරුවන් මගින් හොඳ සහන්තිවේදනයක් සිදු නොවීමයි. රට හේතුව ඒ පිළිබඳව මතා ප්‍රහුණුවක් කළමනාකරුවන් සතු නොවීමයි.  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ දී සාර්ථක සහන්තිවේදනයක් ඇති කිරීමට තිබෙන බාධා දෙකක් Melcrum Publishing Ltd (2004) මගින් සෞයා ගන්නා ලදී. ඒවා නම්,

- සහන්තිවේදන ක්‍රියාකාරිත්වය මැතිමට තිබෙන තුම්බල අඩුපාඩු කළමනාකරුවන් විසින් සහන්තිවේදනයේ දී සංවිධාන සංස්කෘතිය කෙරේ අවධානය යොමු නොකිරීම (ලාභ අරමුණු පමණක් තිබේ).
- සහන්තිවේදනය යනු ක්‍රියාකාරිත්වය මතින දෙයක් ලෙස පිළිගැනීමට ඉහළ කළමනාකාරිත්වයේ ඇති අකමැත්ත.

#### **4. කළමනාකරුවන්ගේ අනවබෝධය**

විමර්ශ හා කෙනන් (2006) ප්‍රකාශ කරන්නේ  $360^{\circ}$  න්‍යාය යනු සියලුම ප්‍රශ්නවලට විසුදුමක් ලෙස කළමනාකරුවන් සිතිම ප්‍රායෝගික නොවන බවයි. පින්ගේ (2009) දක්වන්නේ  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සාර්ථක වීමට කළමනාකරුවන්ට පැහැදිලි උපකාර, මග පෙනීවීම තිබිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ බොහෝ ආයතනවල නිළධාරිවාදය ක්‍රියාත්මක වන අතර, බොහෝ කළමනාකරුවන් පහළ සේවකයන්ට ඇහුමිකන් නොදී ස්වකිය දැනුම, කුසලතා මත පමණක් පදනම් වී තීරණ ගැනීමට පෙළුම්මීම දක්නට ලැබේ. මෙය පහළ මවිටමේ සේවක ප්‍රතිපෝෂණයක් අධේරයට ලක් කරන්නක් වන අතරම, බොහෝ කළමනාකරුවන්ට  $360^{\circ}$  න්‍යායේ වැදගත්කම ගැන අවබෝධයක් නොනිවීමත් මෙකි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ගැටුව මත කරවයි. මෙලෙස  $360^{\circ}$  න්‍යායේ වැදගත්කම ඉගෙනීමට කළමනාකරුවන්ට නොහැකි වන්නේ ඔවුන්ගේ උසස් අධ්‍යාපනයේ හෝ රැකියා ප්‍රහුණුවේ දී  $360^{\circ}$  න්‍යාය ගැන ප්‍රායෝගික අත්දැකීම ලබා නොමැති බැවිනි.

#### **5. වැශ්‍ය කාලයක් වැය කිරීමට සිදුවීම**

$360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ දී පහළ සිට ඉහළට ප්‍රතිපෝෂණ පියවරෙන් පියවර ගමන් කිරීමට විශාල කාලයක් ගත වේ. ඔහුම ආයතනික ප්‍රතිපත්තියක් සාර්ථක වීමට යම් කාලයක් ලබා නොදී කෙරී කාලයකින් අපේක්ෂිත ප්‍රතිඵල හා ලාභයක් බලාරාත්තු වීම ලංකාවේ සුළඟ දෙයකි. එනිසා  $360^{\circ}$  න්‍යාය වැනි ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් වෙත යොමු වී යම් කාලවිශේදයක් එය ක්‍රියාත්මක වීමට සැලැස්වීමට බොහෝ ආයතන මැලිකමක් දක්වයි. මත්දයක් ඔවුන් කෙරී කාලීන ලාභ අපේක්ෂාවෙන්, කැඩිනම් ප්‍රතිඵල අඩු කාලසීමකින් ලබා ගැනීමට බලාපොරාත්තු වන නිසාය.

#### **6. අනවබෝධයෙන් $360^{\circ}$ න්‍යාය ක්‍රියාත්මක කළ ආයතන අසාර්ථක තීම**

ලේක්ක මවිටමේ ජනත්‍රිය ආයතන  $360^{\circ}$  න්‍යාය හාවිතා කිරීම නිසා සාර්ථක වුවද, පැහැදිලි අරමුණක් නොමැතිව  $360^{\circ}$  න්‍යාය හාවිතා කරන ආයතන අසාර්ථක වේ. විමර්ශ හා කෙනන්ගේ (2006) මතයට අනුව ආයතනික සංස්කෘතිය අවබෝධ කර නොගෙන, නොදැනුවත් අර්ථකාලීනයන් තිරේදේ කිරීම තුළින්  $360^{\circ}$  න්‍යාය අසාර්ථක වේ. ලංකාවේ ආයතන බොහෝ විට අනුකරණවාදින් නිසා අන් ආයතනවල හාවිතා කරන  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය පූර්ව අත්හදා බැලීමකින් තොරව යොදා ගෙන අසාර්ථක වන අවස්ථා බොහෝ ය. මේ නිසා  $360^{\circ}$  ක්‍රියාවලිය හාවිතා කිරීමට අදහස් කරන ආයතනවලට පියවරක් පසුපසට ගැනීමට සිදු වේ.

උක්ත කරුණුවලට අමතරව සම්පූදායික ප්‍රතිපෝෂණ ක්‍රියාවලින් වෙනස් නොකොට දිගින් දිගටම අනුගමනය කිරීමට කැමැත්ත දැක්වීමත්,  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය වැනි දියුණු ප්‍රතිපෝෂණ ක්‍රියාවලින් හාවිතය අඩු වීමට හේතුවකි. විශේෂයෙන් ම අඥතින් හුදුන්වා දෙන ප්‍රතිපෝෂණ ක්‍රියාවලින්ට විශාල පිරිවැයක් යටකර ඒවා අසාර්ථක වෙතැයි පවතින බිජ නිසාත් මෙවන් තත්ත්වයක් උද්ගත වේ. ජැක්සන් (2012) දක්වන්නේ ප්‍රතිපෝෂණ දත්ත යොදා ගන්නේ කෙසේ ද? ඒවායේ විශ්වසනියන්වය තහවුරු කර ගන්නේ කෙසේ ද? යන ගටුව මතුවීම මතත්  $360^{\circ}$  ප්‍රතිපෝෂණ න්‍යාය හාවිතය අඩුවීම සිදුවන බවයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධන වෙමින් පවතින රටක මේ තත්ත්වය පැහැදිලිව දක්නට ලැබේ.

අනික් අතර කුරුපර හා ස්විචි (1995) විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කරන්නේ,  $360^{\circ}$  ප්‍රතිපෝෂණ ක්‍රියාවලියට සම්බන්ධ පරිපාලන කාර්යයන් හි සංකීරණන්වයක්, මෙතෙක් අත්හදා නොබැඳු ක්‍රියාවලින් හා අන්පාතයන් හාවිතයන් විය හැකි අවධානම් තුළින් කළමනාකරණය හා කාර්ය මණ්ඩලය අතර ගැටළු මතුවිය හැකි බවයි.

### 360<sup>0</sup> ප්‍රතිපේෂණ ක්‍රමය ශ්‍රී ලංකාවේ හාටිනය උසස් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග

- 360<sup>0</sup> ඇගයීම් ක්‍රමය පිළිබඳව ඇති අවබෝධය ඉහළ දුම්ම සඳහා පූජුණු වැඩසටහන් සම්මත්තුණු, වැඩමුළු ආදිය සංවිධානය කිරීම සඳහා වෘත්තීය ආයතන ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම.
- රාජ්‍ය අංශයේ සේවක කාර්යාල ඇගයීම් ක්‍රියාත්මක විම ඉතා මන්දගාමී තත්ත්වයක පවත්නා බැවින් එය ඉහළ දුම්ම සඳහා විශේෂ ආවධානයක් රාජ්‍ය ආයතන මගින් ගත යුතුව ඇත.
- වඩා වැඩි කාලයක්, ග්‍රමයක් හා පිරිවැයක් දුරිය යුතු වුවත් එමගින් ලැබෙන ප්‍රතිඵලය එයට වඩා යහපත් බැවින් එය තමන්ගේ ආයතන තුළ ක්‍රියාත්මක කිරීමට පුද්ගලික ආයතනවල කළමනාකරුවන් උනන්දු කිරීම.
- ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් අවශ්‍ය කරන දැනුවත් කිරීම ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ සම්මත්තුණු හෝ ව්‍යාපාරික සමුළු සංවිධානය කිරීම.
- ශ්‍රී ලංකාවේ වර්තමානයේ බහුලව හාටිනා වන ඇගයීම් ක්‍රමවල ඇති දුර්වලතා හා ඒවා මග නැර ගැනීමට 360<sup>0</sup> ප්‍රතිපේෂණ ක්‍රමය තුළින් ලැබෙන පිටුබලය පැහැදිලි කර දෙමින් වාර සගරා, පුවත්පත්, වෙබ් අඩවි මාර්ගයෙන් දැනුවත් කිරීම.
- රාජ්‍ය අංශයේ කාර්යාල ඇගයීම් බොහෝ විට සිදුවන්නේ වර්ෂයකට වරක් ඉහළ නිලධාරියාගේ මාර්ගයෙන් පමණි. එය අර්ථ වාර්ෂිකව හෝ වෙනත් කිසියම් කාලපරිච්ඡේදයකට වරක් ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත්ක දෙපාර්තමේන්තුවල පුද්ගල කාර්යාල ඇගයීම් අංශයක් ස්ථාපිත කිරීම. ඒ තුළින් 360<sup>0</sup> ප්‍රතිපේෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම.

#### ආශ්‍රිතයන්

- [1.] Atkins, P., and Wood, R. (2002). Self-versus others' ratings as predictors of assessment center ratings: Validation evidence for 360-degree feedback programs. *Personnel Psychology*, 55(4), 871–904.
- [2.] Bracken, D.W., Dalton, M.A., Jako, R.A., McCauley, C.D., and Pollman, V.A. (1997). *Should 360-degree feedback be used only for developmental purposes?* Greensboro, NC: Center for Creative Leadership.
- [3.] Bracken, D.W., Timmreck, C.W., and Church, A.H. (2001a). *The handbook of multisource feedback*. San Francisco: Jossey-Bass.
- [4.] Burgess, L. R. (1989). Compensation Administration (2<sup>nd</sup> ed), Merill Publishing Company, 250.
- [5.] Carruthers, F. (2003). Nothing but the truth. *Australian Financial Review*, p. 78.
- [6.] Clark, S., and Whittall, A. (2003). Performance management develops productivity. *Winnipeg Sun*. Retrieved November 29, 2012 from <http://web.lexis-nexis.com/universe/document>.
- [7.] Coorper, C.L. and Schmitt, N. (1995). *Self & Interpersonal Insight: How People Gain Understanding of Themselves and Others*. New York Oxford press.
- [8.] Fleenor, J. W., and Prince, J. M. (1997). *Using 360-degree feedback in organizations: An annotated bibliography*. Greensboro, NC: Center for Creative Leadership.
- [9.] Grobler, P. (2001). Human Resource Management in South Africa (3<sup>rd</sup> ed.), 813.
- [10.] Harrison, K. (2007) What you can do to improve manager's communication skills. Retrieved November 29, 2012 from <http://www.cuttingedgepr.com/antics>.
- [11.] Jackson, E. (2012). The seven reasons why 360 degree feedback programs fail. Retrieved November 29, 2012 from <http://www.forbes.com/sites/ericjackson>.
- [12.] Lawler, E. E. (1981). Pay and Organizational Development, p.129.
- [13.] Linman, T. (2011). 360-degree Feedback: Weighing the Pros and Cons. Retrieved November 29, 2012 from [http://edweb.sdsu.edu/people/ARossett/pie/Interventions/360\\_1.htm](http://edweb.sdsu.edu/people/ARossett/pie/Interventions/360_1.htm)
- [14.] Melcrum publishing Ltd. (2004) Making Managers Better Communicator: Tools and Techniques for Best Practice Line Manager Communication, Retrieved November 29, 2012 from <http://www.melcrum.com>
- [15.] Nel, P.S., Werner, A., Haasbroek, G. D., Poisyt, P., Sono, T. and Schultz, H. B. (2008). HRM (7<sup>th</sup> ed.), 275.
- [16.] Pinho, S.C. (2009) Managers Subjective Experience of 360 Degree Feedback. Retrieved November 29, 2012 from <http://www.uri.unisc.ac.zal.bitstream>.
- [17.] Sullivan, J. (1998). HR program evaluation template: 360-degree feedback. Retrieved November 29, 2012 from <http://www.drjohnsullivan.com/articles/1998/net12.htm>.
- [18.] Swanepoel, B. and Erasmus, B. (2003). *South African Human Resource Management: Theory and Practices* (3<sup>rd</sup> ed). Juta-p.813.

- [19.] The History of 360 Degree Feedback. (n.d.). Retrieved November 29, 2012 from [www.ehow.com/the-history-of-360-degree-feedback.htm](http://www.ehow.com/the-history-of-360-degree-feedback.htm).
- [20.] Tornow, W., London, M. (1998). Maximizing the value of 360-degree feedback. San Francisco: Jossey-Bass Inc.
- [21.] Wimer, S. and Kenneth, M. (2006). 13 Common Mistakes Using 360 - Degree Feedback. Retrieved November 29, 2012 from <http://www.360dgreefeedback.net.media>
- [22.] 360-Degree Feedback. (n.d.). Retrieved November 29, 2012 from [http://en.wikipedia.org/wiki/360-degree\\_feedback](http://en.wikipedia.org/wiki/360-degree_feedback)
- [23.] 360 Degree Feedback: What is 360 Degree Feedback? (2012). Retrieved November 29, 2012 from <http://www.custominsight.com/360-degree-feedback/what-is-360-degree-feedback.asp>.
- [24.] හේමන්ත කේ. එච්. කේ. (2006). මානව සම්පත් කළමනාකරණය. කතා: තොළඹ.